

K A W K වන්දුලතා එ රාජ්‍ය සේවා කොමිෂන් සභාව

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/718/2018 (2019.02.12 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා
කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

අභියාචක - K A W K වන්දුලතා
නොතිසි ලත් පාර්ශවය - නම්කළ නිලධාරී, රාජ්‍ය සේවා කොමිෂන් සභාව

පෙනීසිටීම
අභියාචක - K A W K වන්දුලතා
පොදු අධිකාරිය - පැමිණ සිටියේ නැත

| | |
|--|------------|
| තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය | 2018.03.07 |
| තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය | 2018.07.30 |
| නම් කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය | 2018.08.07 |
| නම් කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය | 2018.08.21 |
| තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය | 2018.09.05 |

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2018.03.07 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.

“එස් කේ වික්‍රමනායක මිනිස්දෝරුවරයා සම්බන්ධයෙන් ගනු ලැබූ විනය පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව”

තොරතුරු නිලධාරියා 30.07.2018 දිනැතිව පිළිතුරු සපයමින් පවසා සිටියේ 2018.04.04 සහ 2018.06.01 දිනයන්හිදී ද අභියාචක හට දැන්වූ පරිදි තොරතුරු පනතේ 5(1)(අ) වගන්තිය ප්‍රකාරව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම ප්‍රතිචාරයෙන් අතෘප්තියට පත් අභියාචක 07.08.2018 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියා 21.08.2018 දිනැතිව ප්‍රතිචාර තොරතුරු නිලධාරියාගේ

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී ය

නිරණය ස්ථිර කරන ලදී. මෙම නිරණයෙන්ද අභියාචක සැහීමකට පත් නොවූ හෙයින් 05.09.2018 දිනැතිව අභියාචක කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

පොදු අධිකාරිය අභියාචනා විභාගයට පැමිණ සිටියේ නැත.

අභියාචක කරුණු දක්වමින් පවසා සිටියේ තමාගේ ඉඩමක් සම්බන්ධව වංචනික ලෙස ඉඩම මැනුම් කර තැබීම සම්බන්ධයෙන් K වික්‍රමනායක මිනින්දෝරු මහතාට එරෙහිව තමා පොදු අධිකාරියේ පැමිණිල්ලක් ගොනු කළ බවයි. මේ පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් විමසන ලදුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව පොදු අධිකාරියෙන් තොරතුරු ලබා ගැනීමට පවසන ලද බවට අභියාචක තවදුරටත් පවසා සිටියි.

මෙසේ වංචනික ලෙස ඉඩම මැනීම හේතුවෙන් තමා සහ තම පවුලේ උදවියට අගතියක් සිදුවී ඇති හෙයින් මේ පිළිබඳව කරුණු දැනගැනීමට තමාට අවශ්‍ය බවට අභියාචක පෙන්වා සිටියි.

පොදු අධිකාරියට තොරතුරු පනතේ 39(ඇ) වගන්තිය ප්‍රකාරව මිලභ කැඳවීම් දිනයට පැමිණෙන ලෙසට මෙයින් අවවාද කරනු ලැබේ.

අභියාචනය කල් තබනු ලැබේ.

මිලභ කැඳවීම් දිනය: 2019.05.21